

## SUPPLEMENT

TO

## The Ceylon Government Gazette,

## PART III.

FRIDAY, APRIL 26, 1901.

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

**T**AKE notice, that unless within three months from the 4th day of April, 1901, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 at his office at Matara and make claim to the said lands or any of them or to some interest therein :

Such Special Officer, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. P. LEWIS,  
Special Officer.

## Description of Lands referred to.

## I.

The land commonly called or known as Ramahettikanda, situate in the village of Waturakumbura in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 12 acres 2 roods and 30 perches, shown as lot 14 in sheet O<sup>—14</sup> 55, 63, as described in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by the village limit of Dehigaspe (Paragahawatta belonging to K. Salman and others); on the east by the village limit of Dehigaspe (Rama-hettikande claimed as Balagedarawatta by G. Don Siman and others); on the south by Malwatta belonging to Kaluachchige Dingi Appu; on the west by Pallegewatta belonging to Pallege Jayan and others, Ilukkettiywewatta belonging to Jasinvitanage Don Carolis and others, Bategodahena claimed as Pillagawawatta by Jasinvitanage Don Samuel.

**ඩී 1901 කුටු අප්‍රේල් සං 4 වෙනි දින පටන් නෑසමාසයක් ඇඟුලතැබූ මෙහෙතුව තොකොන් ඉන් එකටත් තොකොන් ටුඩියෙන් මූලිකව සැම් අසින්වා, සිකමත් ත්‍රිබේනි අමු අය තීසින් වලි 1897නේ තොකොට තේ 1 හෝ අදුනා ජනන් 28 වෙනි වැඩෙන්නේ ප්‍රකාරයට පැන්වනු ලැබූ විශේෂ මුළුමුවරයෙන් සැම්දේයේ මානර හෘතයෝගු ලැබූ නෑත්‍යන්දේයේ ඉදිමිවට ඇඟුව පෙන්සිකිට එම් තොකොන් රෝ ඇත් යම් තොකොටත් සිඛ අසින්වා, සිකමත් පෙන්ව, සිරින්ව තොකොදොන්, එක් වියෙක මුළුමුවරයෙන් සැම්දේයේ වලි 1897නේ තොකොට තේ 1 හෝ අදුනා ජනන් ලැබූ තොකො ප්‍රකාරයට, අසින්වා, සිකමත් තොකොපු එක් ඉඩුම් එකොස් එක් අසින්වා, සිකමත් තොකොන් ගෙන් කුරුණවින්ට තොකොදු පා ඔම් ඉඩුම් රෝස්ස් සැම්දේයේ ඉඩුම් ප්‍රකාරය කරන බව මෙසින්දු දූනයන පුදුසි.**

ඡේ. ඩී. උරිඹ්,  
විශේෂ මුළුමුවරයෙන් සැක්සේයේ.  
ඉඩුම්වල තොරතුරු.

## I.

දෙශීෂු ප්‍රජාතා අසින් මානර උස්ථින්නේ මේරවස්සේරලේ ව්‍යුතුරුසුදුර යන ගම් පිසිටා තොකො මේ අවුකාපු සහ හිඹු සිකියකේ පෙනෙන අන්තර 12ක් රුඩ් තු දි පර්වත 30ක් තීම්රම් ඇත් සාමාන්‍යවසයෙන් යමෙහෙරිවියදා සියන් තොකො එන්ඩිස් දින් 14 සිනියම්පුදු වලි 14ක් පෙන්වන ඩීමික්වියටයේ මැයිල්—උතුරට දෙශීෂුයේ යන ඉමදා (කේ. පල්මස් පා සහ තබන් අවෙන් පරුගක්වන්ද); තැගෙනුම්ව දෙශීෂුයේ යන්දීමදා (ඩී. දැන්ස් පිව්ව සහ තබන් අවෙන් පිව්වින් බාලුයෙදරවන්ද යන නෑත් අසින්වා, සිකමත් තොකො රෝමුහලි සැජ්දා); දැකුණ්ට කරුන්වින් හිජියුපුට අසින් මේවන්ද; බෙකුරුව පලුලුණ් පෙන්ව සහ තබන් අවෙන් අවෙන්ව අසින් පලුලුහෙවන්ද, රාසින් විභාභයේ දෙප් කරෙන්දිස් සහ තබන් අවෙන්ව අසින් ඉඩුකුවියේ වන්තද, රාසින් විභාභයේ දෙප් සහ තබන් අවෙන්ව අසින් ඩීමික්විය විසින් දෙප් සංඛ්‍යාවේ මීටර් පිව්වින්ද විසින් මිල්ලයාවන්ද.

இவ்வறிவித்தலின் தெதியாக 1901 ம் டிசு. -த்து சித்திரை மீ. 4 க் தெதியிலிருந்து மூன்று மாசத்திற்குள்ளாக இதன் கீழ் விவரித்திருக்கும காணிகளை யல்லது அக்காணிகளி வெவற்றையும் குறித்து உரித்துபேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 1897 ம் டிசு. -த்து முதலாம நொமபர் சட்டத்தின் 28 ம் பிரிவின்படி ஏற்படுத்திய குறிப்பான உத்தியோகஸ்தர் முன்பாக மாத்துறை அவரது கந்தோரில் தெரிபட்டு மேற்படி காணிகளை அல்லது அவற்றி வெறையும் குறித்து யாதும் உரிமை அல்லது உடங்கை காண்பியாதிருந்தால், மேற்கொல்லிய குறித்த உத்தியோகஸ்தராக தமில் 1897 டிசு. -த்து முதலாம இலக்கசசட்டத்தினால் தனக்குக் கொடுத்திருக்கும தத்துவத்தைக்கொண்டு தன் கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகளை அல்லது அவைகளின் உரித்தைப் பேசப்பட்டவர்கள் வெளிப்படாவிடில் முடிக்குரிய ஆதனமென்று வெளியரச்கப்படுத்துவார்.

ஜே. பி. ஹவிஸ்,  
அறிப்பான உத்தியோகஸ்தர்.




දෙනියද; බස්කාංටරට දෙනිගස්සේ උප්පැලුවන්හාද, එම අයට අසිනි විසුරේලන්සියා, T. P. 153,826 පිහුරකඩුසියේ අසිනිකාරක විසින් ඇල්ලුගෙන තීබෙක පරභැරේ ජේජාල, කෘතක්කැදිලේ පේදිරිස්කාම් අස්බ්ල විසින් විකුන්ප පරභැරේ ජේජාල (T. P. 153,826 පිහුරකඩුසිය), සේදරගේ සිනහිඳපුව සහ තවත් අකවත්ත්ව අසිනි පරභැරේ යොරවුවද, පිසින්අරුවිලියේ දේජ කාරුලුප්පට සහ තවත් අකවත්ත්ව අසිනි ඉගලපරභැරියද, රුහුක්ගේ දේජ අභ්දිස්ව සහ තවත් අකවත්ත්ව අසිනි තිගහදෙනියද.

## II.

තෙන් මාකාණ්තතින් මාත්තුරා ඉෂ්තිරිකිල මොරවක්කොර්ඩ් තු වත්තුර ගුම්පාර ගුණ්‍යාම කිරාමත්තිලුවන් O  $\frac{14}{55, 63}$  ම ආශවක්කාසියිල කාණ්ප්පඩුම පංචු වි ම යිය බුඩු පරභැරේ යොනුම වට්ටකාටකොනුම යෙන්තු පොතුවාය්ස් සොලලස්පඩුකිර අල සතු අයිප්පඩුකිර නිත්තොටැනින්තිගුරුක්කාම මුරික්කප්පට් ඉහතියාප්පූත්තිය තාප්පිල විවරික්ක යිප්පට්තාම 42 බ්ක්සර 1 මාට් 15 පර්සල විස්තාර මුවන්නතු :—

එල්ලී, වත්කා-තෙකික්සපොළ ගැටය එල්ලී, ආන්තාවිලදොල; කිමුකා-තෙකික්සපොළ ගැටය එල්ලී, කෙනුනුස්සිකො ගැලමනුම සිලපෝර්කනුක්කුමුනැය පරභාවත්ත; තෙත්ත්-ඡාසින්වි ත්තාණකේ තොන් බාමුවෙවතුම සිලපෝර්කනුම මුරිත්තුපොසම පීල්ලකාවාවත්තයාක වට්ටේ කාටකොන්, එන්නිරුස්සුර්ස්සිකො තොන් අන්තිරිස්ම සිලපෝර්කනුක්කුමුනැය මීල්ලභෙතනිය; මෙත්ත්-තෙකික්සපොළ ගැනුණුන්ලේ ගැටය පන්සල්වත්ත, මෙත්සොලවියවතුනැය සිකාරෝජෙත නිය, T. P. 153,826 ම පිශ්ච කාටතාසි ගැටයවන් එල්ලීතාණ්ඩ්පොන්තුම පරභැරේ යොනු, ක්‍රුජුන්ඩේ පෙතිරිස්කාමික්කා අරසාට්සියාරාල විත්කප්පට්තිගුරුක්කාම පරභැරේ යොනු (T. P. 153,826), ලොතරකේ ගුණිත්තියාප්පූවම සිලපෝර්කනුක්කුමුනැය පරභැරේ යොනු පෙරුට්තුව, ඡාසින්ඩුර්ස්සිකො තොන් කැලුළිස්ම සිලපෝර්කනුක්කුමුනැය නිකළපරභැරේ ගුණිත්තිය මීකාභෙතනිය.



Scale of 8 Chains to an Inch.

Preliminary plan 28.

Lot 2 called Paraketiyahena, Batagodahena, &c., in extent 42A. 1R. 15P., situated in Waturakumbura village in Palle patti of Morowak korale.

Surveyor-General's Office,  
Colombo, November 8, 1900.

Sheet O  $\frac{14}{55, 63}$

S. J. C. MORE,  
for Surveyor-General.